



ශ්‍රී ලංකා / ඩිලංජක / SRI LANKA

භාෂිලය සිදු කරන ලද,  
අස්ථීකරණ ව්‍යවස්ථාපිත  
Issued Free of charge

උපැන්ත උයාපදිංචි කිරීමේ ලේඛනය

ඩිජ්‍යෝප්‍රැස් පතිධාන ප්‍රතිකම්  
REGISTER OF BIRTHSRegistration B I  
(High Reg. P. & S.C.)  
12/78

ආකෘති	1
ඩිල.	1
No.	62

★

උපැන්ත හා රෝග පිටපත (110 වන පරිවේශය)  
ඩිජ්‍යෝප්‍රැස්, පතිධාන පතිධාන ප්‍රතිකම් (අන්තිකායම 110)

Births and Deaths Registration Act (Cap. 110)

දිස්ත්‍රික්කය	කොළඹ
බෙරුම් පැවති	
District	

කොට්ඨාසය	කොළඹ කාරෙය
මුද්‍රණ	
Division	

1. උපන් දිනය හා උපනායක <sup>1</sup> මුද්‍රාන්ත තික්තියා මිශ්‍රුම් Date and place of birth <sup>1</sup>	වති 2016 (දෙළුයේ උසස්) ඡ්‍රෑන් නිසින් වන දින තැගැල්ල යොජියා තොකුවාසි										
2. නම පෙළ Name	ස්ම්‍රි										
3. උපන් දිනය හා උපනායක පාඨ Sex	රාම්‍රි ගෙණ් භාෂා ප්‍රංශුව සිංහ පුරුෂ										
4. ඔහුගේ තායෝන් Father's	<table border="0" style="width: 100%; border-collapse: collapse;"> <tr> <td style="width: 30%;">මුළුවරුන් නම මුද්‍රාන්ත පෙළය full name</td> <td style="width: 70%;">රාම්‍රි ගෙණ්</td> </tr> <tr> <td>උපන් දිනය මුද්‍රාන්ත තික්ති date of birth</td> <td>1961 . 02 . 25</td> </tr> <tr> <td>උපන් උපනායක මුද්‍රාන්ත මිශ්‍රුම් place of birth</td> <td>උදුලංජ්‍යෙය මාත්‍ර නිල්‍යාසය</td> </tr> <tr> <td>උන්දිය<sup>2</sup> සාම්‍රාන්<sup>2</sup> race<sup>2</sup></td> <td>සිංහල</td> </tr> </table>	මුළුවරුන් නම මුද්‍රාන්ත පෙළය full name	රාම්‍රි ගෙණ්	උපන් දිනය මුද්‍රාන්ත තික්ති date of birth	1961 . 02 . 25	උපන් උපනායක මුද්‍රාන්ත මිශ්‍රුම් place of birth	උදුලංජ්‍යෙය මාත්‍ර නිල්‍යාසය	උන්දිය <sup>2</sup> සාම්‍රාන් <sup>2</sup> race <sup>2</sup>	සිංහල		
මුළුවරුන් නම මුද්‍රාන්ත පෙළය full name	රාම්‍රි ගෙණ්										
උපන් දිනය මුද්‍රාන්ත තික්ති date of birth	1961 . 02 . 25										
උපන් උපනායක මුද්‍රාන්ත මිශ්‍රුම් place of birth	උදුලංජ්‍යෙය මාත්‍ර නිල්‍යාසය										
උන්දිය <sup>2</sup> සාම්‍රාන් <sup>2</sup> race <sup>2</sup>	සිංහල										
5. ඔහුගේ තායෝන් Mother's	<table border="0" style="width: 100%; border-collapse: collapse;"> <tr> <td style="width: 30%;">මුළුවරුන් නම මුද්‍රාන්ත පෙළය full name</td> <td style="width: 70%;">රාම්‍රියාගේ</td> </tr> <tr> <td>උපන් දිනය මුද්‍රාන්ත තික්ති date of birth</td> <td>1984 . 05 . 28</td> </tr> <tr> <td>උපන් උපනායක මුද්‍රාන්ත මිශ්‍රුම් place of birth</td> <td>භාග්‍යලා</td> </tr> <tr> <td>උන්දිය<sup>2</sup> සාම්‍රාන්<sup>2</sup> race<sup>2</sup></td> <td>සිංහල</td> </tr> <tr> <td>වයය age</td> <td>32</td> </tr> </table>	මුළුවරුන් නම මුද්‍රාන්ත පෙළය full name	රාම්‍රියාගේ	උපන් දිනය මුද්‍රාන්ත තික්ති date of birth	1984 . 05 . 28	උපන් උපනායක මුද්‍රාන්ත මිශ්‍රුම් place of birth	භාග්‍යලා	උන්දිය <sup>2</sup> සාම්‍රාන් <sup>2</sup> race <sup>2</sup>	සිංහල	වයය age	32
මුළුවරුන් නම මුද්‍රාන්ත පෙළය full name	රාම්‍රියාගේ										
උපන් දිනය මුද්‍රාන්ත තික්ති date of birth	1984 . 05 . 28										
උපන් උපනායක මුද්‍රාන්ත මිශ්‍රුම් place of birth	භාග්‍යලා										
උන්දිය <sup>2</sup> සාම්‍රාන් <sup>2</sup> race <sup>2</sup>	සිංහල										
වයය age	32										
6. ඔහුගේ ටිවාහකාද ? ඩේර්ඩොර් විවාහකාද සෙය්ත්‍රවර්ක්‍යා ? Were parents married ?	ඩේර්ඩොර්										
7. ඉන්නා උපන්නා මි උපනාවේ නම් <sup>3</sup> පාට්‍රෝන් ඩිලංජකයින් මුද්‍රාන්ත අවර් <sup>3</sup> If grandfather born in Sri Lanka <sup>3</sup>	<table border="0" style="width: 100%; border-collapse: collapse;"> <tr> <td style="width: 30%;">මුළුවරුන් නම මුද්‍රාන්ත පෙළය his full name</td> <td style="width: 70%;">තරිත ගෙණ් සිංහස්‍ය</td> </tr> <tr> <td>මුළු උපන් වර්ශය මුද්‍රාන්ත වාරුන්තම් his year of birth</td> <td>සොඳුවී</td> </tr> <tr> <td>මුළු උපන් උපනායක මුද්‍රාන්ත මිශ්‍රුම් his place of birth</td> <td>භාග්‍යලා</td> </tr> </table>	මුළුවරුන් නම මුද්‍රාන්ත පෙළය his full name	තරිත ගෙණ් සිංහස්‍ය	මුළු උපන් වර්ශය මුද්‍රාන්ත වාරුන්තම් his year of birth	සොඳුවී	මුළු උපන් උපනායක මුද්‍රාන්ත මිශ්‍රුම් his place of birth	භාග්‍යලා				
මුළුවරුන් නම මුද්‍රාන්ත පෙළය his full name	තරිත ගෙණ් සිංහස්‍ය										
මුළු උපන් වර්ශය මුද්‍රාන්ත වාරුන්තම් his year of birth	සොඳුවී										
මුළු උපන් උපනායක මුද්‍රාන්ත මිශ්‍රුම් his place of birth	භාග්‍යලා										

<sup>1,2,3</sup> යා යා පෙළය තුළ නිර්මාණ වාර්ශ වාර්ශ මිශ්‍රුම්

3. පියා සු උපනාව් ගැඹුදී මි තුන්න සු උපනාව් දෙපත් නම් මි තුන්නයේ කෙසෙපාන තිබුණාක් පිරිස් කායත් ප්‍රට්ස් තිබුණාක් මිගන්තාක් අවර් If the father was not born in Sri Lanka and if great-grandfather born in Sri Lanka great-grandfather's	පිළිගුරුණ නම මුළුව දෙයා full name	
4. දැනුම් ඇත්තාවත් සිංහල නම, පැවති අවශ්‍ය සාකච්ඡා යාදා න්‍යුවලාක් මුළුව පෙමුග්‍රහ වෘත්තිමූල් සෑම මුළුවයින් තෙවත ගොඩක්තාර් Informant's full name, residence and in what capacity he gives information	යෙන් විජය යෝතින් පාලම year of birth	ඩො. ඩී. ලාංජාලේ පොන්ලක්
5. දැනුම් ඇත්තාවත් සිංහල නම, පැවති අවශ්‍ය සාකච්ඡා යාදා න්‍යුවලාක් මුළුව පෙමුග්‍රහ වෘත්තිමූල් සෑම මුළුවයින් තෙවත ගොඩක්තාර් Informant's full name, residence and in what capacity he gives information	යෙන් විජය යෝතින් පාලම place of birth	ගැටි ගෙටෙර් තෙදා සඳරුවන් හිමුල් සුතාර (සිය) ගැටුභාව බලු පෙන්වනාම ගැටුභාව තැන්ය
10. දැනුම්දෙනුයා ආකෘති කෙසෙපානයින් සෑමයාප්‍රමා Informant's signature		16. විශේෂ දැක්ක ප්‍රාග්ධන ප්‍රාග්ධන මා මිගන්තාක් නම්
11. පෙනෙනු වාර්තා දිනය සත්‍ය තේව්‍යා තික්ත් Date of registration		වත් 2016 (දෙසැත් ටැයැ)
12. රෙඛිකුතුවයා ආකෘති සත්‍යාකාරයින් සෑමයාප්‍රමා Registrar's signature		ඩී. විසින් ඕන තී
13. පියාදේ කිරීමෙන් පැවති දැනුම් නමත දේ ජාත්‍යාකෘති කිරීමෙන් මිශ්‍ර නම සිංහල ආකෘති සත්‍යාකාරයින් සෑමයාප්‍රමා සත්‍යාකාරක් ගොඩක්තාර් පෙනා Name inserted or substituted after registration		භාවිතා තිබුණු විම්. වත් විශ්‍රාමාද්වී
14. 13 වැනි අංකට අනුවත් විසින් දැනුම් ඇපැයිල් අංශ ජාත්‍යාකෘති නම යා මෙය දැනුම් දුන්න් කිරීමෙන් මාකෘති ප්‍රතික්‍රියා මාකෘති ප්‍රතික්‍රියා තෙවත ගොඩක්තාර්යින් පෙනා යෙන් ප්‍රාග්ධනයා තෙවත ගොඩක්තාර් ? Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information		
15. නම ඇතුළත් කිරීමේ නම සෑම මිගන්තා සෑම දිනය සා දිනියා රෙඛිකුතුවයා නම පෙනෙනු ප්‍රතික්‍රියා නම සෑම මිගන්තා ආකෘති පෙනෙනු ප්‍රතික්‍රියා නම සෑම මිගන්තා ආකෘති පෙනෙනු ප්‍රතික්‍රියා නම සෑම මිගන්තා ආකෘති Date of insertion or substitution and District Registrar's or Registrar General's signature		

1975 අංක 41 දෙන ජිවාය, උර්ජාතා හා මිරින (ඇ-සැම්බි) පාඨමාන පැවත්තා යා මිරින ප්‍රාග්ධනීරි සිංහල  
ජාත්‍යාකෘති (110 මා ප්‍රාග්ධනය) 11 (4) පාත්‍යාධික ප්‍රාග්ධන මිරින සිංහල නම දේ සිටි ප්‍රාග්ධන යාරි.  
මින්ත්ප් මිරින 1975 මා ප්‍රාග්ධනය 41 මා දිවයක ප්‍රාග්ධනක්, මිරින්ප්‍රක්, මිරින්ස් (මිශ්‍රාත්ත) සංඛ්‍යාත්මක ප්‍රාග්ධනයා ප්‍රාග්ධනයා ප්‍රාග්ධනයා ප්‍රාග්ධනයා ප්‍රාග්ධනයා ප්‍රාග්ධනයා ප්‍රාග්ධනයා

This copy is issued under the provisions of Section 11 A of the Births and Deaths Registration Act (Cap. 110) as amended by the Births,  
Deaths and Marriages (Amendment) Law, No. 41 of 1975.

ලෙවෙදු විත්තිල්, එම්.එස්. විශ්‍රාමාද්වී  
ලෙවෙදු රෙඛිකුතුවයා සෑම මිගන්තා ආකෘති / ප්‍රාග්ධනයා  
ඇතුළත් ප්‍රාග්ධනයා ප්‍රාග්ධනයා / මිගන්තා ආකෘති / ප්‍රාග්ධනයා  
ඇතුළත් ප්‍රාග්ධනයා ප්‍රාග්ධනයා / මිගන්තා ආකෘති / ප්‍රාග්ධනයා  
ඇතුළත් ප්‍රාග්ධනයා ප්‍රාග්ධනයා / මිගන්තා ආකෘති / ප්‍රාග්ධනයා

ඩී. ඩී. - මෙය පිටපතකි සහ ඇතුළත් නම සෑම මිගන්තා ආකෘති ප්‍රාග්ධනයා ප්‍රාග්ධනයා ප්‍රාග්ධනයා  
ක්‍රියාත්මක ප්‍රාග්ධනයා ප්‍රාග්ධනයා ප්‍රාග්ධනයා ප්‍රාග්ධනයා ප්‍රාග්ධනයා ප්‍රාග්ධනයා  
Note - It is a punishable offence to make any addition or alteration in this copy.

රා. ඩී. එම්.එස්. / මි.ස්.ස්.ස්.

ලිඛිතය